



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ : බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

දිනය : 2018.03.05

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීම.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන දැඩි මූල්‍ය ගැටළු වලට පසුගිය වසර හතර තුළ මුහුණ දීමට සිදුව ඇත. සමාගමේ තැන්පත්කරුවන් පසුගිය වසර හතර පුරාම සිය තැන්පතු මුදල් නැවත ලබාගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියළු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇත. වර්තමානයේ පවතින තත්වයන්ම මෙම සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශවයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.

මෙම තත්වයන් සලකා බලා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රය, 2018.03.05 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව, එම දිනයේ සිට බලපැවැත්වෙන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නොමැත.

තවද, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත නිකුත් කල ලියාපදිංචි කිරීමේ සහතිකය 2018.03.05 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තීරණය කර ඇත. ඒ අනුව, එම දින සිට බලපැවැත්වෙන පරිදි නව කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබාදීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයට අවසර නොමැත.

පවතින නීති හා රෙගුලාසි වලට යටත්ව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විසින් රක්ෂිත තැන්පත්කරුවන්ට, රක්ෂිත වන්දි අරමුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම, ආයතනය ඇවර කිරීමේදී හිමිකම් පෑමේ ප්‍රමුඛතා අනුපිළිවෙලට යටත්ව තැන්පත්කරුවන්ට තමා වෙත ලැබිය යුතු මුදල් ආපසු ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ආයතනයේ සියලුම ණයගැතියන් විසින් ගෙවීමට ඇති ණය මුදල් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය විසින් දන්වා සිටිනු ලබන ගිණුමක් හරහා ආයතනය වෙත ගෙවා නිම කළ යුතුය.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ සිදුව ඇති වංචනික කටයුතු හා අයුතු කළමනාකරනය සඳහා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටීමට කැමැත්තෙමු.